

වාණිජ ටෙරු

වාණිජ විෂයය ගැඹු සිදු අන්වල

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩී)

Economics

නිපුණතාව 2

:- ඉල්ලම, සැපයුම, නම්‍යතාව හා වෙළඳපාල සම්බුද්ධිය විශ්ලේෂණය කරයි.

වෙළඳපාල සම්බුද්ධිය

අනුගාසකත්වය : සුනිල් රාජපක්ෂ මහතා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පන් දායකත්වය : R H M S කමුදුනී රාජකරණ
ර විද්‍යාලෝක ම. ම. වි

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සැකසීමේ ව්‍යුපෘතිය

අන්තර්ගතය

- වෙළඳපොල ඉල්ලුම
- වෙළඳපොල සැපයුම
- වෙළඳපොල සමතුලිතය
- ඉල්ලුම් නම්තතාවය
- සැපයුම් නම්තතාවය

ඉල්ලුම

නිශ්චිත කාලයක් තුළ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන හාණ්ඩය සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට අප්පේක්ෂා කරන විවිධ ප්‍රමාණ ඉල්ලුම ලෙස හැඳින්වේ.

ඉල්ලුමක් ඇති වීමට


- වුවමනාවක්
- කුය ගක්තියක්
- මිලදී ගැනීමේ සැලැස්මක් පැවතිය යුතුය

වුවමනා සහ ඉල්ලුම

වුවමනා යනුවෙන් හැඳින්වෙන්නේ හාණ්ඩ හා සේවා පරිභෝර්තනය සඳහා පුද්ගලයන් තුළ ඇති අසීමිත ආශාවයි. නමුත් අප හැමදෙනාම මුහුණ දෙන හිගකම නමැති ගැටළුව නිසා වුවමනා බොහෝමයක් සපුරා ගැනීමට නොහැකිය.

ඉල්ලුම යන්නෙන් පිළිබඳ කරන්නේ එම අසීමිත වුවමනා අතරින් සපුරා ගැනීමට හැකියාව ඇති එනම් සපුරා ගැනීමට තීරණය කරන ලද වුවමනා පමණි. එනම් වුවමනා යනු ඉල්ලුමක් ඇති වීමට බලපාන එක් සාධකයක් පමණි.

වුවමනාවක් ,කුය ගක්තියක් ,මිලදී ගැනීමේ සැලැස්මක් , යන කරුණු තුනෙන්
සමන්විත වන ඉල්ලුම සංල ඉල්ලුමක් ලෙස හඳුන්වයි



නිශ්චිත කාලයක් තුළ දී වෙළෙදපොලේ සිටින එක් ගැනුම්කරුවකු විසින් සලකා බලන හාණ්ඩයට පවතින විකල්ප මිල යටතේ මිල දී ගැනීමට අප්පේක්ෂා කරන ප්‍රමාණ පොදුගලික ඉල්ලුම ලෙස හැඳින්වේ.

නිශ්චිත කාලයක් තුළ දී වෙළෙදපොලේ සිටින සියලු ම ගැනුම්කරුවන් විසින්, සලකා බලන හාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ මිල දී ගැනීමට අප්පේක්ෂා කරන ප්‍රමාණවල එකතුව වෙළෙදපොල ඉල්ලුම ලෙස හැඳින්වේ.

පෙළද්ගලික ඉල්ලම තීරණය කරන සාධක

- සලකා බලන හාන්චයේ මිල P
- සම්බන්ධික හාන්චවල මිල Pn
- පාරිභෝගිකයාගේ ආදායම Y
- පාරිභෝගිකයාගේ රුචිය T
- අනාගතය පිළිබඳ අපේක්ෂාවන් Ex
- අනෙකත් සාධක O

පෙළද්ගලික ඉල්ලම ග්‍රිතය

කිසියම් හාන්චයක් සඳහා පෙළද්ගලික ඉල්ලම හා එය තීරණය කරන සාධක අතර සම්බන්ධය සම්කරණයක් ලෙස ඉදිරිපත් කළ විට එය පෙළද්ගලික ඉල්ලම ග්‍රිතය ලෙස හැඳින්වේ. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

$$Qd_A = f(P, Pn, Y, T, Ex, O)$$

වෙළඳපොල ඉල්ලම තීරණය කරන සාධක

- සලකා බලන හාන්චයේ මිල P
- සම්බන්ධික හාන්චවල මිල Pn
- පාරිභෝගිකයාගේ ආදායම Y
- පාරිභෝගිකයාගේ රුචිය T
- අනාගතය පිළිබඳ අපේක්ෂාව Ex
- ගැනුම්කරුවන් සංඛ්‍යාව හා එහි සංයුතිය N
- අනෙකත් සාධක O

වෙළඳපොල ඉල්ලම ග්‍රිතය

කිසියම් හාන්චයක් සඳහා වෙළඳපොල ඉල්ලම හා එය තීරණය කරන සාධක අතර සම්බන්ධය සම්කරණයක් ලෙස ඉදිරිපත් කළ විට එය වෙළඳපොල ඉල්ලම ග්‍රිතය ලෙස හැඳින්වෙන අතර එය පහත පරිදි පෙන්විය හැකිය.

$$Qd = f(P, Pn, Y, T, Ex, N, O)$$

පෙළද්ගලික ඉල්ලම මත වෙළඳපොල ඉල්ලම අතර තීරණය වේ

ඉල්ලම් න්‍යාය හා ඉල්ලම් නීතිය

ඉල්ලම් න්‍යාය

ඉල්ලම් තීරණය වීමට බලපාන යිනැම සාධකයක් වෙනස් වීමට අනුකූල ව සලකා බලන හාන්චියේ ඉල්ලම් වෙනස් වන ආකාරය විගුහ කොට දැක්වීම ඉල්ලම් න්‍යායය ලෙස හැඳින්වේ.


ඉල්ලම් නීතිය

දෙන ලද නිශ්චිත අවස්ථාවක දී, ඉල්ලම් කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබු සාධක බලන හාන්චියේ මිල හා එහි ඉල්ලම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝෂම සම්බන්ධතාව ඉල්ලම් නීතිය ලෙස හැඳින්වේ.

ඉල්ලම් නීතිය ඉදිරිපත් කිරීමේ දී එය පහත සඳහන් උපකල්පන මත පිහිටා ඇත.

- නිශ්චිත අවස්ථාවක මිල හා ඉල්ලම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීම
- මිල හැර ඉල්ලමට බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව පැවතීම
- සාමාන්‍ය හාන්චියක ඉල්ලම සැලකිල්ලට ගැනීම
- තාරකික ගැනුම්කරුවන්ගේ හැසේරීම සැලකිල්ලට ගැනීම

ඉල්ලම් නීතිය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම




ඉල්පුම් ලේඛනය

නිශ්චිත අවස්ථාවක ඉල්පුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන හාන්චයට පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ ගැනුම්කරුවන් මිල දී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් දක්වන ලේඛනය ඉල්පුම් ලේඛනය ලෙස හඳුන්වයි.

සලකා බලන හාන්චයේ මිල (රු)	අපේක්ෂා ඉල්පුම් ප්‍රමාණය (ඒකක)
0	300
10	250
20	200
30	150
40	100
50	50
60	0

ඉල්පුම් වතුය

නිශ්චිත අවස්ථාවක, ඉල්පුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන හාන්චයේ විකල්ප මිල ගණන් යටතේ ඉල්පුම ප්‍රමාණයන් දක්වන ලක්ෂණයන් සම්බන්ධ කොට අදිනු ලබන රේඛාව ඉල්පුම් වතුය ලෙස හඳුන්වයි.



ඉල්පුම් සමිකරණය

නිශ්චිත අවස්ථාවක ඉල්පුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල ගණන් හා ඉල්පුම් ප්‍රමාණ අතර ප්‍රතිලෝෂම සම්බන්ධතාව සමිකරණයක් මගින්සාරාංශ කොට දැක්වීම ඉල්පුම් සමිකරණය ලෙස සලකයි.

$$Q_d = a - bP$$

$Q_d \longrightarrow$ ඉල්පුම් ප්‍රමාණය (පරායත්ත විවලා)

$a \longrightarrow$ මිල ගුනා වන විට ඉල්පුම් ප්‍රමාණය

$b \longrightarrow$ මිල සංගුණකය

$$b = \frac{\Delta Q_d}{\Delta P}$$

$\Delta Q_d \longrightarrow$ ඉල්පුම් ප්‍රමාණයේ වෙනස

$\Delta P \longrightarrow$ මිලේ වෙනස

$p \longrightarrow$ සලකා බලන භාණ්ඩයේ මිල (ස්වායත්ත විවලා)

ඉහත ඉල්පුම ලේඛනයට අදාළ ඉල්පුම් සමිකරණය ගොඩනගන්න

$$Q_d = a - bp$$

$$Q_d = 300 - 5 p$$

$$a = 300$$

$$\Delta Q_d$$

$$b = \frac{\Delta Q_d}{\Delta P}$$

$$-50$$

$$b = \frac{-50}{10}$$

$$b = -5$$



Activity

මිල	ඉල්ලුම් ප්‍රමාණය
0	2000
500	1000

1, 1 ඉහත ඉල්ලුම් ලේඛනයට අදාළ ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න

.....

.....

.....

.....

.....

1, 2 ඉහත ඉල්ලුම් ලේඛනයට අදාළ ඉල්ලුම් වක්‍ය අදින්න

.....

.....

.....

.....

.....

.....

2 $Qd = 500 - 20 p$ නම්

2 .1 ඉල්ලුම් වක්‍ය අදින්න

.....

.....

.....

.....

.....

.....

.....

2. 2 ඉල්ලුම් ලේඛනය ගොඩනගන්න

.....
.....
.....
.....
.....

මිල උක්තකල ඉල්ලුම් සමීකරණය හෙවත් මිල සමීකරණය ගොඩනගමු

$$Qd = 500 - 20 p \text{ නම්}$$

$$20 p = 500 - Qd$$

$$P = \underline{500 - Qd}$$

$$20$$

$$P = \underline{25 - 0.05 Qd}$$

ඉල්ලුම් නීතියට බලපාන හේතු

සලකා බලන භාණ්ඩයේ මිල භා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝංම සම්බන්ධය ඇති වීමට හේතු විවිධ ප්‍රවේශ ඔස්සේ ඉදිරිපත් වී ඇති තමුණු මෙහි දී සලකා බලන්නේ මිල ප්‍රතිච්චිතය පිළිබඳ ව පමණි.

මිල ප්‍රතිච්චිතය සමන්විත වන්නේ උප ප්‍රතිච්චිතය දෙකකිනි. එනම්

1 මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිච්චිතය


ඉල්ලුම් කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි හෝ වීම හේතු කොටගෙන එහි සාපේක්ෂ මිල අඩු හෝ වැඩි හෝ වීම නිසා සලකා බලන භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ආදේශන ප්‍රතිච්චිතය ලෙස පහැදින්වේ.

2 මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිච්චිතය

ගැණුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සාධක නොවෙනස්ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි හෝ වීම හේතු කොටගෙන මූර්ත ආදායමේ ඇති වන වෙනස් වීම මත සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු හෝ වැඩි වීම ආදායම් ප්‍රතිච්චිතය ලෙස සලකයි.

ඉල්පුම් නීතියට පටහැනී අවස්ථා

ඉල්පුම් නීතියට පටහැනිව හාණේ හැසිරෙන අවස්ථා 03 කි. මෙවැනි අවස්ථාවල ඉල්පුම් වක්‍ය ඉහළට බැවුම් වේ.



1 ගිණන් හාණේ

- ගිණන් හාණේ වල ප්‍රධානම ලක්ෂණය වන්නේ මිල වැඩි වන විට ඉල්පුම් ප්‍රමාණයද වැඩි වීමයි. එනම් මිල හා ඉල්පුම් ප්‍රමාණය අතර පවතින අනුලෝධ සම්බන්ධයයි.

මෙවැනි තත්ත්වයක් ඇතිවිම සඳහා බලපාන ගිණන් හාණේ වල ඇති තවත් ලක්ෂණ 02 කි.

- 1 මෙවැනි හාණේ වල ආදායම හා ඉල්පුම් අතර ඇත්තේ සාර්ස් සම්බන්ධයකි. එබැවින් ගිණන් හාණේ හාල හාණේ ගණයට වැට්ටේ.
- 2 දෙවනි ලක්ෂණය නම් අඩු ආදායම් ලබන්නන්ගේ ආදායමෙන් වැඩි කොටසක් ඔවුන් වැය කරන්නේ මෙවැනි හාණේ පරිඛෝතනය සඳහාය.

එබැවින් ගිණන් හාණේයක මිල වැඩි වූ විට හටගන්නා සාර්ස් ආදායම් ප්‍රතිච්චිතය ඉතා ප්‍රබල වන අතර ආදේශන ප්‍රතිච්චිතය සාපේක්ෂ වශයෙන් දුර්වල ස්හාවයක් ගනී. මෙනිසාම මිල වැඩි වන විට ඉල්පුම් ප්‍රමාණයද වැඩි වේ

2 පුද්ගලනාත්මක හාණේ හෙවත් මිල අධික හාණේ සඳහා ඇති ඉල්පුම්

මෙවැනි හාණේ වලින් තම තත්ත්වය පුද්ගලනය කිරීමට පුද්ගලයන් පෙළමේ. එබැවින් මිල අධික හාණේ වැඩිපුර ඉල්පුම් කරයි

දදා : රත්නා

මැණික්

මිල අධික වාහන

3 මිලෙන් ගුණත්වය මතින හාණේ

මිලෙන් වැඩි හාණේ ගුණත්වයෙන් ඉහළ යැයි විශ්වාස කරන අවස්ථාවලදී මිල වැඩි හාණේ වැඩිපුර ඉල්පුම් කරයි.

දදා : මොශය


ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම් වෙනස් වීම

ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම

සලකා බලන හාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන හාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීමකට ප්‍රතිචාර ව එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි හෝ අඩු වීම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ලෙස හඳුන්වයි. මෙය ඉල්ලුම් වකුය දිගේ ලක්ෂ ඉහළට හා පහළට ගමන්කරවීම මගින් දක්විය හැකිය

ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම


අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන හාණ්ඩයේ මිල වැඩි වුව හොත් එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු වන අතර එහි බලපෑම නිසා ඉල්ලුම් වකුය මත පිහිටි ලක්ෂය ඉහළට ගමන් කරයි.



අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන හාණ්ඩයේ මිල P_1 සිට P_2 දක්වා වැඩිවීමේ දී ඉල්ලුම් ප්‍රමාණය Qd_2 සිට Qd_1 දක්වා අඩුවේ මෙය ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම හෙවත් ඉල්ලුම් සංකේතවනය ලෙස හඳුන්වයි. එය ඉල්ලුම් වකුය දිගේ ඉහළට ගමන්කිරීම මගින් $(A - B)$ දක්විය හැකිය

ඉල්පුම් ප්‍රමාණය වැඩි වීම

අනෙකුත් සාධක ස්ථාවරව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුවහොත් එහි ඉල්පුම් ප්‍රමාණය වැඩි වන අතර එහි බලපෑම නිසා ඉල්පුම් වකුය මත පිහිටි ලක්ෂණය දිගේ පහළට ගමන් කරයි.



අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල P_2 සිට P_1 දක්වා අඩුවීමේ දී ඉල්පුම් ප්‍රමාණය Q_{d1} සිට Q_{d2} දක්වා වැඩිවේ මෙය ඉල්පුම් ප්‍රමාණය වැඩි වීම හෙවත් ඉල්පුම් ප්‍රසාරණය ලෙස හඳුන්වයි. එය ඉල්පුම් වකුය දිගේ පහළට ගමන්කිරීම මගින් $(A - B)$ දක්වීය හැකිය


ඉල්පුම් ප්‍රමාණය අඩු හෝ වැඩි වීමක් ඉල්පුම් වකුය දිගේ ඉහළට හෝ පහළට ගමන් කිරීම මගින් දක්වීය හැකිය

ඉල්ලම වෙනස් වීම

සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව තිබියදී ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයක් වෙනස් වීම කරුණ කොටගෙන පැවති මිල යටතේ ම ඉල්ලම ඉහළ යාම හෝ පහළ යාම හෝ ඉල්ලම වෙනස් වීම ලෙස හඳුන්වයි.

ඉල්ලම වැඩි වීම

සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව තිබිය දී ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයක් වෙනස් වීම නිසා පැවති මිල යටතේ ම ඉල්ලම ඉහළ ගොස් ඉල්ලම් වකුය දකුණු පසට විතැන් වීම ඉල්ලම වැඩි වීම ලෙස හඳුන්වයි.




ඉල්ලම් වකුය දකුණට විතැන් වීමට පහත සඳහන් හේතු බලපායි.

- ආදේශන භාණ්ඩවල මිල වැඩි වීම
- අනුශ්‍රාක භාණ්ඩවල මිල අඩු වීම
- පාරිභෝගික ආදායම වැඩි වීම
- පාරිභෝගික රුවීය වැඩි වීම
- අනාගතයේ දී මිල වැඩි වෙතැයි අපේක්ෂා කිරීම
- ගැනුම්කරුවන් සංඛ්‍යාව වැඩි වීම

- ඉල්ලම අඩු වීම

සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව තිබිය දී ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයක් වෙනස් වීම නිසා පැවැති මිල යටතේ ම ඉල්ලම පහළ ගොස් ඉල්ලම වකුය වම් පසට විතැන් වීම ඉල්ලම අඩු වීම ලෙස හඳුන්වයි.



ඉල්ලම් ප්‍රමාණය

ඉල්ලම් වකුය වමට විතැන් වීමට පහත සඳහන් හේතු බලපායි.

- ආදේශන භාණ්ඩවල මිල අඩු වීම
- අනුපූරක භාණ්ඩවල මිල වැඩි වීම
- පාරිභෝගික ආදායම අඩු වීම
- පාරිභෝගික රුවිය අඩු වීම
- අනාගතයේ දී මිල අඩු වෙතැයි අපේක්ෂා කිරීම
- ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩු වීම




Activity

1 ජ්‍යෙගම දුරකතනයක ඉල්ලම වැඩිවීමට බලපාන සාධක මොනවාද?

සැපයුම

ආර්ථික විද්‍යාවේ දී සැපයුම යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත කාලපරිච්ඡයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළඳපාලේ පැවතිය හැකි විකල්ප මිලයන් හි දී නිෂ්පාදකයන් සින් සැපයීමට කැමති, සැපයීමට හැකියාව ඇති සහ සපයනු ලබන විවිධ ප්‍රමාණ ය.. යම් භාණ්ඩයක් සැපයීමට නම්

- එම භාණ්ඩය නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් භා තාක්ෂණය ආයතනය සතු විය යුතුය
- එම භාණ්ඩය නිෂ්පාදනයෙන් ලාභ උපයිය හැකි විය යුතුය
- එම භාණ්ඩය නිෂ්පාදනයට භා අලවියට සැලැස්මක් ආයතනය සතු විය යුතුය



සම්පත් භාවිත කරමින් භාණ්ඩ භා සේවා නිෂ්පාදනය කර විකිණීමට ඉදිරිපත් කරන ආර්ථික ඒකකයක් ආයතනයක් නම් වේ.
නිදුසුන්:- විකිණීම සඳහා වී වගා කරන ගොවීයෙකි.

එවැනි ආයතනයක් නිශ්චිත කාලයක් තුළ විවිධ මිල ගණන් යටතේ සැපයීමට කැමති ප්‍රමාණ ආයතනික සැපයුම වේ.
නිදුසුන් :- ඉහත සඳහන් ගොවීයා විවිධ මිල ගණන් යටතේ වෙළඳපාලට අලෙවි කරන වී කිලෝ ග්‍රෑම ප්‍රමාණය

ආයතනයක සැපයුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක

- සලකා බලන භාණ්ඩයේ මිල (P)
- යෙදුවුම් මිල (C)
- තාක්ෂණය (T)
- සම්බන්ධිත භාණ්ඩ වල මිල ගණන් (Pn)
- නිෂ්පාදකයන්ගේ අපේක්ෂා (Ex)
- රජයේ ප්‍රතිපත්ති (G)
- වෙනත් සාධක (O)

Vidyaloka c c

යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදනය කරන සියලු ආයතනයන්හි එකතුව වෙළඳපාල නම් වේ.
නිදුසුන් :- විකිණීම සඳහා වී වගා කරන සියලු ම ගොවීන්ගේ එකතුව

එම ආයතන සියල්ල ම නිශ්චිත කාලයක් තුළ අලෙවි කරන ඒකක ප්‍රමාණයන්ගේ එකතුව වෙළඳපාල සැපයුමයි.

- නිදුසුන් :- :- සියලු ම වී ගොවීන් විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන වී කිලෝ ග්‍රෑම ප්‍රමාණය වෙළඳපාල සැපයුම තීරණය කරන සාධක

- සලකා බලන භාණ්ඩයේ මිල (P)
- යෙදුවුම් මිල (C)
- තාක්ෂණය (T)
- සම්බන්ධිත භාණ්ඩ වල මිල ගණන් (Pn)
- නිෂ්පාදකයන්ගේ අපේක්ෂා (Ex)
- වෙළඳපාලේ සිටින නිෂ්පාදකයින්ගේ සංඛ්‍යාව (N)
- රජයේ ප්‍රතිපත්ති (G)
- වෙනත් සාධක (O)

ආයතනික සැපයුම
කිසියම් භාණ්ඩයක් සඳහා ආයතනික
සැපයුම හා එය තීරණය කරන සාධක අතර
සම්බන්ධය දක්වන සම්කරණය ආයතනික
සැපයුම ලිඛිතය වේ.

$$QS_A = f(P, Pn, C, T, Ex, G, O)$$

වෙළඳපොල සැපයුම ලිඛිතය
කිසියම් භාණ්ඩයක් සඳහා වෙළඳපොල සැපයුම
හා එය තීරණය කරන සාධක අතර සම්බන්ධය
දක්වන සම්කරණය වෙළඳපොල සැපයුම ලිඛිතය
වේ.

$$QS = f(P, Pn, C, T, Ex, G, N, O)$$

ආයතනික සැපයුම මත වෙළඳපොල සැපයුම තීරණය වේ

සැපයුම න්‍යාය හා සැපයුම නීතිය


සැපයුම න්‍යාය

සැපයුම තීරණය කරන ඕනෑම සාධකයක් වෙනස් වීම ට අනුකූල ව සලකා බලන
හාණ්ඩයේ සැපයුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දක්වීම සැපයුම න්‍යායයි.

සැපයුම නීතිය

සැපයුම නීතිය යනු යම් නිශ්චිත අවස්ථාවක දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක
නොවෙනස් ව තිබිය දී සලකා බලන හාණ්ඩයේ මිල හා සැපයුම ප්‍රමාණය අතර පවතින අනුලෝම
සම්බන්ධතාවයි.


සැපයුම නීතිය ඉදිරිපත් කළ ගැකි විකල්ප ක්‍රම



සැපයුම ලේඛනය

මිල	සැපයුම ප්‍රමාණය
0	0
10	100
20	200
30	300
40	400

සැපයුම වකුය



සැපයුම සම්කරණය

$$QS = a + bp$$


සැපයුම් ලේඛනය

සැපයුම් ලේඛනය යනු නිශ්චිත අවස්ථාවක දී සැපයුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් දක්වන සංඛ්‍යා සටහන සි. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

සලකා බලන භාණ්ඩයේ මිල (රු)	අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය (ඒකක)
0	0
10	50
20	100
30	150
40	200
50	250
60	300

සැපයුම් වකුය

දෙන ලද නිශ්චිත අවස්ථාවක දී සැපයුමට බලපාන අනිකුත් සාධක තොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයට පවතින විවිධ වූ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් සම්බන්ධ කොට අදිනු ලබන රේඛාව සැපයුම් වකුය සි. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.



සැපයුම් සමීකරණය

දෙන ලද නිශ්චිත අවස්ථාවක දී සැපයුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල භා සැපයුම් ප්‍රමාණය අතර පවතින අනුලෝධ සම්බන්ධතාව විඛිය ප්‍රකාශනයක් මගින් දැක්වීම සැපයුම් සමීකරණය සි.

$$QS = a + bp$$

$Q_s \longrightarrow$ සැපයුම් ප්‍රමාණය (පරායන්ත විවලා)

$a \longrightarrow$ සැපයුම් වකුදේ තිරස් අන්තාබණ්ඩය (මිල 0 දී සැපයුම් ප්‍රමාණය)

$b \longrightarrow$ (මිල එක් එකකයකින් වෙනස් වූ විට සැපයුම් ප්‍රමාණය කොතරම් වෙනස් වනවාද යන්න

$$b = \frac{\Delta QS}{\Delta P}$$

$\Delta QS \longrightarrow$ සැපයුම් ප්‍රමාණයේ වෙනස

$\Delta P \longrightarrow$ මිල් වෙනස

$p \longrightarrow$ සලකා බලන භාණ්ඩයේ මිල (ස්වායන්ත විවලා)

ඉහත ඉල්ලුම් ලේඛනයට අදාළ ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න

$$QS = a + bp$$

$$\underline{QS = 5 p}$$

$$a = 0$$

$$\Delta QS$$

$$b = \frac{\Delta QS}{\Delta P}$$

$$50$$

$$b = \frac{50}{10}$$

$$b = 5$$



Activity

මිල	සැපයුම් ප්‍රමාණය
0	1000
500	5000

1, 1 ඉහත සැපයුම් ලේඛනයට අදාළ සැපයුම් සමීකරණය ගොඩනගන්න

.....

.....

.....

.....

.....

1, 2 ඉහත සැපයුම් ලේඛනයට අදාළ සැපයුම් වක්‍රය අදින්න

.....

.....

.....

.....

.....

2 $Q_s = 200 + 20 p$ නම්

2 .1 සැපයුම් වක්‍රය අදින්න

.....

.....

.....

.....

.....

2. 2 සැපයුම් ලේඛනය ගොඩනගන්න

මල උක්තකල සැපයුම් සමීකරණය

$$Q_s = 200 - 20 p \text{ නම්}$$

$$20 p = 200 - Q_s$$

$$P = \underline{200 - Q_s}$$

$$20$$

$$P = \underline{10 - 0.05 Q_s}$$

සැපයුම් නීතියට බලපාන හේතු

- සැපයුම් නීතියට වැඩි වන ආන්තික පිරිවැය නීතිය බලපායි.

කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිෂ්පාදනය කරන විට එහි ආවස්ථික පිරිවැය ද ඉහළ යන බව වැඩි වන ආන්තික පිරිවැය නීතියෙන් කියවේ. නිමැවුම වැඩි වන විට ආන්තික පිරිවැය ද ඉහළ නගින බැවින් සිය නිෂ්පාදනය වැඩි කිරීමට නිෂ්පාදකයන් පෙළමෙනුයේ වැඩිවන ආන්තික පිරිවැය පියවා ගැනීමට හැකි වන පරිදි භාණ්ඩයේ මල ඉහළ නගිනවා නම් පමණි. සලකයි.


සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම් වෙනස් වීම

සැපයුම් ප්‍රමාණය වෙනස් වීම

මිල හැර සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී සලකා බලන හා නේචියේ මිල වෙනස් වන විට එම හා නේචියේ සැපයුම් ප්‍රමාණයේ ඇති වන වෙනස සැපයුම් ප්‍රමාණය වෙනස් වීම සි.

සැපයුම් ප්‍රමාණය අඩු වීම


සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබියදී සලකන හා නේචියේ මිල අඩු වන විට එම හා නේචියේ සැපයුම් ප්‍රමාණය අඩු වේ. එහිදී සැපයුම් වකුය ලක්ෂ්‍යයක සිට එම වකුයේ දිගේ තවත් පහළ ලක්ෂ්‍යය ට ගමන් කරයි.



අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන හා නේචියේ මිල P_2 සිට P_1 දක්වා අඩුවේමේ දී සැපයුම් ප්‍රමාණය $Q_d 2$ සිට $Q_d 1$ දක්වා අඩුවේ මෙය සැපයුම් ප්‍රමාණය අඩු වීම හෙවත් සැපයුම් සංකේතවනය ලෙස හඳුන්වයි. එය සැපයුම් වකුය දිගේ පහළට ගමන්කිරීම මගින් ($B - A$) දක්වාය හැකිය

සැපයුම් ප්‍රමාණය වැඩි වීම

සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබියදී සලකන හාන්චයේ මිල වැඩිවන විට එම හාන්චයේ සැපයුම් ප්‍රමාණය වැඩි වේ.



අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන හාන්චයේ මිල P_2 සිට P_1 දක්වා වැඩිවීමේ දී සැපයුම් ප්‍රමාණය $Q_d 1$ සිට $Q_d 2$ දක්වා වැඩිවේ මෙය සැපයුම් ප්‍රමාණය වැඩි වීම හෙවත් සැපයුම් ප්‍රසාරණය ලෙස හඳුන්වයි. එය සැපයුම් වකුය දිගේ පහළට ගමන්කිරීම මගින් ($A - B$) දක්විය හැකිය


සැපයුම් ප්‍රමාණය අඩු හෝ වැඩි වීමක් සැපයුම් වකුය දිගේ ගොනුට හෝ පහළට ගමන් කිරීම මගින් දක්විය හැකිය

සැපයුම වෙනස් වීම

සලකා බලන හාන්චයේ මිල ස්ථාවර ව තිබිය දී සැපයුම තීරණය කරන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම අඩු වීම හෝ වැඩි වීම හෝ සැපයුම වෙනස් වීම ලෙස හඳුන්වයි.

සැපයුම වැඩි වීම

මිල ස්ථාවර ව තිබිය දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව දකුණට ගමන් කිරීම (විතැන් වීම) සැපයුමේ වැඩිවීමකි.




සැපයුම් වකුය දකුණට ගමන් කිරීමට බලපාන සාධක

1. සම්බන්ධික හාන්ච මිල අඩු වීම
2. නිෂ්පාදනයට යොදාගන්නා යෙදුවුම් මිල අඩු වීම
3. තාක්ෂණික දියුණුව
4. වෙළඳසැලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි වීම.
5. රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු කපා හැරීම
6. රජය නිෂ්පාදකයාට සහානාධාර ලබා දීම
7. අනාගතයේ සලකන හාන්චයේ මිල අඩු වෙතැයි නිෂ්පාදකයා අපේක්ෂා කිරීම


- සැපයුම අඩු වීම

මිල ස්ථාවර ව තිබිය දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව වමට ගමන් කිරීම (විතැන් වීම) සැපයුමේ අඩුවීමකි.



සැපයුම් වකුය වමට ගමන් කිරීමට බලපාන සාධක

- සම්බන්ධික භාණ්ඩ මිල වැඩි වීම
- නිෂ්පාදකයාට යොදාගන්නා යෙදුවුම් මිල වැඩි වීම
- තාක්ෂණය යල් පැනීම
- වෙළෙඳපලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වීම
- රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු වැඩි කිරීම
- රජය නිෂ්පාදකයාට ලබාදෙන සහනාධාර කපා හැරීම
- අනාගතයේ සලකන භාණ්ඩයේ මිල වෙතැයි නිෂ්පාදකයා අලේක්ජා




1 ජ්‍යෙෂ්ඨ දුරකතනයක සැපයුම වැඩිවීමට බලපාන සාධක මොනවාද?

වෙළඳපොල සමත්වීමිකය

- වෙළඳපොල

ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර ගනුදෙනුවක් සිදුවන ඕනෑම ආකාරයක් වෙළඳපළකි



- පරිහෝජන හාණේච හා සේවා භූවමාරු වෙයි.
- කුටුම්බ අංශය හාණේච හා සේවා සඳහා ඉල්පුම් කරයි.
- නිෂ්පාදන ආයතන හාණේච හා සේවා සපයයයි.
- හාණේච හා සේවා සඳහා සෘජු ඉල්පුමක් පවතී.

- සාධක සේවා භූවමාරු වෙයි.
- නිෂ්පාදන ආයතන සාධක සේවා ඉල්පුම් කරයි.
- නිෂ්පාදන ආයතන වලට සාධක සේවා සපයන්නේ කුටුම්බ අංශය සි.
- සාධක සේවා සඳහා වක ඉල්පුමක් පවතී.

- වෙළඳපොල සමත්වීමිකය තීරණය වන ආකාරය

තරගකාරී වෙළඳපොලක ගැනුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ අපේක්ෂාවන් තුළනය වන අවස්ථාව වෙළඳපොල සමත්වීමිකය සි.

එහි දී ඉල්පුම්කරුවන් ඉල්ලන ප්‍රමාණයන් සැපයුම්කරුවන් සපයන ප්‍රමාණයන් එකිනෙකට සමාන වෙන නිසා අධි ඉල්පුම්ක් හෝ අධි සැපයුමක් හෝ දක්නට තොලුබෙන අතර ඉල්පුම්කරුවන්ගේ අපේක්ෂිත මිල හා සැපයුම්කරුවන්ගේ අපේක්ෂිත මිල එකිනෙකට සමාන වන බැවින් අධි ඉල්පුම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇති තොවේ.

- වෙළඳපොල සමත්වීමිකය සත්‍ය වෙළඳපොල තත්ත්වයක් තොව අපේක්ෂිත තත්ත්වයකි.
- වෙළඳපොල සමත්වීමිකය වෙළඳපොල දිගාව පෙන්නුම් කරන දරුණකයකි.
- සමත්වීමිකය තත්ත්වයන් වෙළඳපොලක් ඇත්ත්වුණු විට නැවත ස්වයංක්‍රීය ව සමත්වීමිකය කරා ලැබා වේ.

වෙළඳපාල සමතුලිතයක ඇති කොන්දේසි

1. අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය.
2. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමානවිය යුතු ය.
3. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ගුනා විය යුතු ය.
4. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ගුනා විය යුතු ය.
5. පාරිභෝගික පැහැදිලි හා ව්‍යාපාරීක අයහාරය සමාන විය යුතු ය.

වෙළඳපාල සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම

1. ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරෙන්
2. ඉල්ලුම් සැපයුම් වතු ඇසුරෙන් (ප්‍රස්තාරයක් මගින්)
3. ඉල්ලුම් සැපයුම් සමිකරණ ඇසුරෙන්

1. ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරෙන්

සලකා බලන හා නේවයේ මිල (රු)	අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය (ල්කක)	අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය (ල්කක)
0	300	0
10	250	50
20	200	100
30	150	150
40	100	200
50	50	250
60	0	300


ඉහත ලේඛනයට අනුව මිල රු. 30.00 දී ඉල්ලුම් ප්‍රමාණය ඒකක 150 ක් වන අතර සැපයුම් ප්‍රමාණයද ඒකක 150 ක් වේඒබැවින්

සමතුලිත මිල රු 30

සමතුලිත ප්‍රමාණය 150 (ඒකක) වේ

2. ඉල්ලම් සැපයුම් වක්‍ර ඇසුරෙන් (ප්‍රස්ථාරයක් මගින්)

ඉල්ලම් වක්‍රය හා සැපයුම් වක්‍රය ජේදනය වන අවස්ථාවේ ඉල්ලම්කරුවන්ගේ හා සැපයුම්කරුවන්ගේ තීරණ කුලනය වන බැවින් වෙළදපොල සමතුලිතය තීරණය වේ



3. ඉල්ලම් සැපයුම් සමීකරණ ඇසුරෙන්

ඉල්ලම් සමීකරණයට සැපයුම් සමීකරණය සමාන කරමින් සමතුලිත පහත ආකාරයට ගණනය කළ හැකිය

1 ඉහත ලේඛනයට අදාළ ඉල්ලම් සමීකරණය ගොඩනගමු

$$Q_d = a - bp$$

$$Q_d = 300 - 5p$$

$$b = \frac{\Delta Q_d}{\Delta P}$$

$$b = \frac{-50}{10}$$

$$b = -5$$

$$a = 300$$

2 ඉහත ලේඛනයට අදාළ සැපයුම් සමීකරණය ගොඩනගමු

$$Q_s = a + bp$$

$$Q_s = 0 + 5p$$

$$Q_s = 5p$$

$$b = \frac{\Delta Qd}{\Delta P}$$

$$b = \frac{50}{10}$$

$$b = 5$$

$$a = 0$$

3 සමතුලිතය සොයමු

$$Q_d = Q_s$$

$$P = 30$$

$$300 - 5p = 5p$$

$$Q_d = 300 - 5p$$

$$-10p = -300$$

$$Q_d = 300 - 5 \times 30$$

$$P = 30$$

$$Q_d = 150$$

$$\text{සමතුලිත මිල } R 30$$

සමතුලිත ප්‍රමාණය 150 (ඒකක)
වේ



Activity

තරගකාරී වෙළඳපොළක අලවි වන එක්තරා භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් ක්‍රිත පහත දැක්වේ

$$Q_d = 20 - p$$

$$Q_S = -8 + 6p$$

1 සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න

.....

.....

.....

.....

.....

.....

1.2 සැපයුම් ශ්‍රීතය නොවෙනස්ව තිබේයදී ඉල්ලුම් ශ්‍රීතය $Q_d = 36 - 5p$ ලෙස වෙනස් වුවහොත් නව සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න

.....

.....

.....

.....

1.3 ඉල්ලුම් ශ්‍රීතය නොවෙනස්ව තිබේයදී සැපයුම් ශ්‍රීතය $Q_s = -10 + 4p$ ලෙස වෙනස් වුවහොත් නව සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න

.....

.....

.....

.....

අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය

කිසියම් මිලක දී සපයන ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් කරන්නා වූ ප්‍රමාණය අධි ඉල්ලුම් ප්‍රමාණය වේ.

$$\text{අධි ඉල්ලුම් ප්‍රමාණය} = (\text{ඉල්ලුම් ප්‍රමාණය} - \text{සැපයුම් ප්‍රමාණය})$$


කිසියම් මිලක දී ඉල්ලුම් කරන්නා වූ ප්‍රමාණය ඉක්මවා සපයන ප්‍රමාණය අධි සැපයුම් ප්‍රමාණය වේ.

$$\text{අධි සැපයුම් ප්‍රමාණය} = (\text{සැපයුම් ප්‍රමාණය} - \text{ඉල්ලුම් ප්‍රමාණය})$$

සලකා බලන හා නේත්‍රයේ මිල (රු)	අප්පේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය (ඒකක)	අප්පේක්ෂිත සැපයුම් ප්‍රමාණය (ඒකක)	අධි ඉල්ලුම් ප්‍රමාණය	අධි සැපයුම් ප්‍රමාණය
0	300	0	300	-300
10	250	50	200	-200
20	200	100	100	-100
30	150	150	0	0
40	100	200	-100	100
50	50	250	-200	200
60	0	300	-300	300

අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ගුනා අවස්ථාව සමතුලිත වේ.

අය ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ප්‍රස්තාර සටහනකින් පහත පරිදි පැහැදිලි කළ හැකිය.



- රු 50 දී

අධි සැපයුම = (සැපයුම ප්‍රමාණය - ඉල්ලම ප්‍රමාණය)

$$250 - 50$$

අධි සැපයුම = 200

- රු 10 දී

අධි ඉල්ලම ප්‍රමාණය = (ඉල්ලම ප්‍රමාණය - සැපයුම ප්‍රමාණය)

$$250-50$$

$$200$$

සමතුලිත මිලට ඉහළ
සැම මිලකදීම වෙළඳපල
අධි සැපයුමක් පවතින
අතර

සමතුලිත මිලට පහළ
සැම මිලකදීම වෙළඳපල
අධි ඉල්ලමක් පවතී

අධි ඉල්ලම මිල හා අධි සැපයුම මිල

කිසියම් ඒකක ප්‍රමාණයක දී සපයන මිල ඉක්මවා ඉල්ලම කරන්නා වූ මිල අධි ඉල්ලම මිල වේ.

$$\text{අධි ඉල්ලම මිල} = \text{ඉල්ලම මිල} - \text{සැපයුම මිල}$$

කිසියම් ඒකක ප්‍රමාණයක දී ඉල්ලම කරන මිල ඉක්මවා සපයන මිල අධිසැපයුම මිල වේ.


$$\text{අධි සැපයුම මිල} = \text{සැපයුම මිල} - \text{ඉල්ලම මිල}$$

අධි ඉල්ලම මිල හා අධි සැපයුම මිල පහත පරිදි සංඛ්‍යා සටහනකින් ඉදිරිපත් කළ හැකි ය.

සලකා බලන නාණ්ඩයේ ප්‍රමාණය (ඒකක)	අලේක්සිත ඉල්ලම මිල (රු)	අලේක්සිත සැපයුම මිල (රු)	අධි ඉල්ලම මිල	අධි සැපයුම මිල
0	60	0	60	-60
50	50	10	40	-40
100	40	20	20	-20
150	30	30	0	0
200	20	40	-20	20
250	10	50	-40	40
300	0	60	-60	60

අධි ඉල්ලම් මිල හා අධි සැපයුම් මිල ගුනා අවස්ථාව සමතුලිත වේ.

- අධි ඉල්ලම් මිල හා අධි සැපයුම් මිල ප්‍රස්තාර සටහනකින් ද පැහැදිලි කළ හැක.



- ජ්‍යෙකක 250 ඇ
- අධි සැපයුම් මිල = සැපයුම් මිල - ඉල්ලම් මිල

$$50 - 10$$

$$= 40 \text{ (Rs)}$$
- රු 50 ඇ
 අධි ඉල්ලම් මිල = ඉල්ලම් මිල - සැපයුම් මිල

$$= 50 - 10$$

$$= 40 \text{ (Rs)}$$

සමතුලිත ප්‍රමාණය ඉහළ
 සැම ප්‍රමාණයකදීම
 වෙළදපල අධි සැපයුම්
 මිලක් පවතින අතර
 සමතුලිත ප්‍රමාණයට
 පහළ සැම ප්‍රමාණයක
 ඇම වෙළදපල අධි ඉල්ලම්
 මිලක් පවතී

- අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල සමීකරණ ආසුරෙන් ද පැහැදිලි කළ හැකි ය.

$$Q_d = 300 - 5p$$

$$Q_s = 5p$$

අධි ඉල්ලුම් සමීකරණය = ඉල්ලුම් සමීකරණය - සැපයුම් සමීකරණය

$$E_d = Q_d - Q_s$$

$$E_d = (300 - 5p) - (5p)$$

$$E_d = 300 - 5p - 5p$$

$$E_d = 300 - 10p$$

අධි සැපයුම් සමීකරණය = සැපයුම් සමීකරණය - ඉල්ලුම් සමීකරණය

$$E_s = Q_s - Q_d$$

$$E_s = (5p) - (300 - 5p)$$

$$E_s = 5p - 300 + 5p$$

$$E_s = -300 + 10p$$

1 අධි ඉල්ලුම් සමීකරණය ආසුරින් සමතුලිත මිල සොයන්න

$$E_d = 300 - 10p$$

$$0 = 300 - 10p$$


$$10p = 300$$

$$P = 30$$

2 අධි සැපයුම් සමීකරණය ආසුරින් සමතුලිත මිල සොයන්න


ආර්ථික අතිරික්තය

ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් සමතුලිත තුවමාරුව තුළින් ලාභ අත්පත්කර ගනී. මෙමලෙස දෙපිරිසම අත්කරගන්නා වාසිය ආර්ථික අතිරික්තයයි



පාරිභෝගික අතිරික්තය

වෙළඳපාලේ තුවමාරු කරගනු ලබන සමතුලිත හාන්චි ප්‍රමාණය සඳහා පාරිභෝගිකයන් ගෙවීමට කැමැති මිල ක් සත්‍ය වශයෙන් ම මහු ගෙවන මිලත් අතර වෙනස පාරිභෝගික අතිරික්තය සි.



පාරිභෝගික අතිරික්තය ගණනය කරනුයේ මෙසේ ය.

(දුපරීම ඉල්ලුම් මිල - සමනුලින මිල)

2


× සමනුලින ප්‍රමාණය

$$\text{පාරිභෝගික අතිරික්තය} = (60 - 30) \times 150$$

$$= 2250(\text{රු})$$

නිෂ්පාදක අතිරික්තය

සැපයුම්කරුවන් භාණ්ඩ සඳහා අපේක්ෂා කරන අවම මිලන් (ආන්තික පිරිවැය) සත්‍ය වශයෙන් ම ඔවුන්ට වෙළෙඳපාලේ දී ලැබෙන මිලන් අතර වෙනස නිෂ්පාදක අතිරික්තයයි.




නිෂ්පාදක අතිරික්තය ගණනය කරනුයේ මෙසේ ය.

$$= \frac{\text{සම්බුද්ධ මීල} - \text{අවම සැපයුම් මීල}}{2} \times \text{සැපයුම් ප්‍රමාණය}$$

$$\text{නිෂ්පාදක අතිරික්තය} = \frac{(30 - 00)}{2} \times 150$$

$$= 2250(\text{රු})$$

- සමතුලිතයේදී නිෂ්පාදක අයභාරය හෙවත් පාරිභෝගික පැහැදිම




$$\text{නිෂ්පාදක අයභාරය} = p \times Q$$

$$= 30 \times 150$$


$$= 4500 (\text{රු})$$

- සමතුලිතයේදී ආර්ථික ලාභය හෙවත් ආර්ථික අතිරික්තය මෙය පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදක අතිරික්තය එකතුකිරීමෙන්ද ලබාගත හැකිය



- ආර්ථික අතිරික්තය = $\frac{(60 - 0)}{2} \times 150$
= 4500 (රු)

- සමතුලිතයේදී විවෘත පිරිවැය
= $\frac{(30 - 0)}{2} \times 150$
= 2250(රු)



නිෂ්පාදකයාගේ මුළු අයහාරයෙන් මුළු විවලු පිරිවැය අඩු කළ විට ඉතිරිවන ප්‍රමාණය නිෂ්පාදක අතිරික්තයයි.



Activity

තරගකාරී වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් ශ්‍රී පාලනයින් දැක්වේ.

$$Q_d = 560 - 8p$$

$$Q_s = -40 + 4p$$

මෙහි Q_d හා Q_s යනු ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණ දහස්වලින් වන අතර p මගින් පරිගණකයක මිල රුපියල් වලින් දැක්වේ.

1 ඉල්ලුම් හා සැපයුම් වතු ප්‍රස්ථාර සටහනක ඇද සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය දක්වන්න.
(ල.04)

[මෙම සඳහා ප්‍රස්ථාර කොළයක් හාවතා කර සූදුසු පරිමාණයක් යොදාගත යුතු වේ.]

2 සමතලීතයේදී

I පාරිභෝගික අතිරික්තය

.....
.....
.....
.....
.....
.....
.....

II තිෂ්පාදක අතිරික්තය

.....
.....
.....
.....
.....
.....
.....

III ආර්ථික අතිරික්තය

.....
.....
.....
.....
.....
.....
.....

IV විවෘත පිරිවැය

.....
.....
.....
.....
.....
.....
.....


වෙළඳපාල සමතුලිතය වෙනස් වීම

තරගකාරී වෙළඳපාලක සමතුලිත මිලක දී අනෙකුත් සාධක බලපෑම නිසා ඉල්ලුම් වකුය හෝ සැපයුම් වකුය හෝ වමට හෝ දකුණට විතැන් වීම නිසා වෙළඳපාල සමතුලිතය වෙනස් වේ.

- වෙළඳපාල සමතුලිතය වෙනස් වන ආකාර පහත පරිදි වේ.



- සැපයුම් වකුය ස්ථාවර ව තිබිය දී ඉල්ලුම් වකුය වෙනස් වීම
- ඉල්ලුම් වකුය ස්ථාවර ව තිබිය ද සැපයුම් වකුය වෙනස් වීම
- ඉල්ලුම් සහ සැපයුම් වකු දෙක ම එක වර වෙනස් වීම

සැපයුම් වකුය ස්ථාවර ව තිබිය දී ඉල්ලුම් වකුය වෙනස් වීම



ඉල්ලුම් වකුය වමට වෙනස් වීම

ඉල්ලුම් වකුය දකුණට වෙනස් වීම





සැපයුම් වකුය ස්ථාවර ව තිබිය දී
ඉල්ලම් වකුය වමට වෙනස් වීම නිසා
සමතුලිත මිල හා ප්‍රමාණය යන 02 කම
අඩු වේ

සැපයුම් වකුය ස්ථාවර ව තිබිය දී
ඉල්ලම් වකුය දකුණට වෙනස් වීම
නිසා සමතුලිත මිල හා ප්‍රමාණය යන
02 කම වැඩි වේ

ඉල්ලම් වකුය ස්ථාවර ව තිබිය ද සැපයුම් වකුය වෙනස් වීම

සැපයුම් වකුය වමට වෙනස් වීම


සැපයුම් වකුය දකුණට වෙනස් වීම




ඉල්ලුම් වකුය සේරාවර ව තිබිය ඇ
සැපයුම් වකුය වමට වෙනස් වීම නිසා
සමතුලිත මිල ඉහළ යන අතර
ප්‍රමාණය පහළ යයි

ඉල්ලුම් වකුය සේරාවර ව තිබිය ඇ
සැපයුම් වකුය දකුණට වෙනස් වීම
නිසා සමතුලිත මිල පහළ යන අතර
ප්‍රමාණය ඉහළ යයි

ඉල්ලුම් සහ සැපයුම් වකු දෙක ම එක වර වෙනස් වීම




සැපයුම් වකුය හා ඉල්ලුම් වකුය වමට
වෙනස් වීම




ඉල්ලම් වකුය හා සැපයුම් වකුය යන දෙකම වමට විතැන් වීමේදී සමතුලිත මිල ස්ථාවර ව තිබිය දී සමතුලිත ප්‍රමාණය පමණක් අඩු වේ

ඉල්ලම් වකුය හා සැපයුම් වකුය යන දෙකම දකුණට විතැන් වීමේදී සමතුලිත මිල ස්ථාවර ව තිබිය දී සමතුලිත ප්‍රමාණය පමණක් වැඩි වේ

මෙට අමතරව ඉල්ලම සමාන ප්‍රතිගතයකින් වැඩි වන විට සැපයුම සමාන ප්‍රතිගතයකින් අඩු වීම මගිනිද සමතුලිතය වෙනස්වේ



මෙම ලෙස ඉල්ලම හා සැපයුම ප්‍රතිවිරෝධ ලෙස වෙනස්වීමේදී වෙළඳපළ සමතුලිත ප්‍රමාණය වෙනස් නොවන අතර සමතුලිත මිල පමණක් වෙනස් වේ




මිල ඉල්පුම් නම්තාව

මිලෙහි ප්‍රතිගත වෙනසකට සාපේක්ෂ ව ඉල්පුම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස් වීම මැන දැක්වීම මිල ඉල්පුම් නම්තාව ලෙස හඳුන්වයි.

ඉල්පුම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස

$$\begin{array}{c}
 \text{මිල ඉල්පුම් නම්තාව} \\
 = \hline
 \text{මිලෙහි ප්‍රතිගත වෙනස}
 \end{array}$$

1 තරගකාරී වෙළදපළක සහල් මිල 20 % කින් වැඩිවන විට සහල් ඉල්පුම් 10% කින් අඩු විය සහල් මිල ඉල්ලම් නම්තාව ගණනය කරන්න



ලක්ෂණය මිල ඉල්ලුම් නම්වතාව

ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී, ඉල්ලම වක්‍රයේ කිසියම් ලක්ෂණයක මිලේ සුළු ප්‍රතිගතක වෙනසකට අනුව ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස මැන දැක්වීම ලක්ෂණය මිල ඉල්ලුම් නම්වතාව.

$$Ed = \frac{\frac{\Delta Q}{Q} \times 100}{\frac{\Delta P}{P} \times 100} = \frac{\Delta Q}{Q} \div \frac{\Delta P}{P} = \frac{\Delta Q}{Q} \times \frac{P}{\Delta P} = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

ΔQd \longrightarrow ඉල්ලම් ප්‍රමාණයේ වෙනස

ΔP \longrightarrow මිලෙහි වෙනස

$\frac{\Delta Qd}{\Delta P}$ \longrightarrow ඉල්ලම් වක්‍රයේ බැවුම් පරස්පරය

මිල (රු)	ඉල්පුම් ප්‍රමාණය (ල්කක)
10	400
20	200

ලක්ෂණය මිල ඉල්පුම් නම්වතාව සොයමු

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{-200}{10} \times \frac{10}{400}$$

$$Edp = -0.5$$



Activity

මිල (රු)	ඉල්පුම් ප්‍රමාණය (ල්කක)
10	250
20	150

1 ලක්ෂණය මිල ඉල්පුම් නම්වතාව සොයන්න

.....


.....

.....

.....

ඉහළ සිට පහළට බැවුම් වන සරල රේඛීය ඉල්පුම් වකුයක පහළට ගමන් කරන විට ලක්ෂණය මිල ඉල්පුම් නම්වතාව අපරිමිතයේ ය සිට 0 දක්වා විහිදී යයි.

පහළට බැවුම් වන සරල රේඛීය ඉල්පුම් වකුයක සැම ලක්ෂණයකම බැවුම් පරස්පරය ස්ථාවර වන බැවින් ලක්ෂණය මිල ඉල්පුම් නම්වතාව ය සිට 0 දක්වා වෙනස් වන්නේ ඒ ඒ ලක්ෂණයන්හි දී මිලත් ඉල්පුම් ප්‍රමාණයත් අතර අනුපාතිකය පහළ යාම නිසා ය.



වාප මිල ඉල්ලුම් නම්පතාව

ඉල්ලුම් වකුයේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර ප්‍රදේශයේ මිලෙහි විශාල ප්‍රතිගතක වෙනසකට සාපේක්ෂ ව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස මැන දක්වීම වාප මිල ඉල්ලුම් නම්පතාව වේ. එය ගණනය කරන සූත්‍රය පහත දැක්වේ.


$$AEd = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P1 + P2}{Q1 + Q2}$$

- | | |
|--------------|--------------------------|
| AEd | - වාප ඉල්ලුම් නම්පතාව |
| ΔQd | - ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස |
| ΔP - | මිලේ වෙනස |

P1 + P2 - ඉල්ලුම් ප්‍රමාණයේ සාමාන්‍යය

P1 + P2

2



$$\begin{aligned}
 AB \text{ ආබෝගය } AEd &= \frac{\Delta Q}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2} \\
 &= \frac{50}{20} \times \frac{20 + 40}{50 + 100} \\
 &= \frac{50}{20} \times \frac{60}{150} \\
 &= \frac{1}{3} \\
 &= 1
 \end{aligned}$$

මිල (r)	ඉල්ලම් ප්‍රමාණය (ල්කක)
10	400
20	200

වාප මිල ඉල්ලම් නමුහනාව සොයුම්

$$AEd = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2}$$

$$AEd = \frac{-200}{10} \times \frac{10 + 20}{400 + 200}$$


$$AEd = -1$$



Activity

මිල (r)	ඉල්ලම් ප්‍රමාණය (ල්කක)
10	250
20	150

1 වාප මිල ඉල්පුම් නමුතාව සොයන්න



මිල ඉල්පුම් නමුතා සංගුණකයේ වටිනාකම අනුව මිල ඉල්පුම් නමුතාවයේ ප්‍රහේද 5ක් හඳුනාගත හැකි ය.

- I. $\text{ped} = 0$) පූර්ණ අනමු ඉල්පුම
- II. $\text{ped} < 1$) නම්) අනමු ඉල්පුම
- III. $\text{ped} = 1$) නම්) ඒකීය නමු ඉල්පුම
- IV. $\text{ped} > 1$) නම්) නමු ඉල්පුම
- V $\text{ped} = \infty$) නම්) පූර්ණ නමු ඉල්පුම

• පූර්ණ අනමු ඉල්පුම (Perfectly Inelastic Demand)


යම් භාණ්ඩයක මිල ප්‍රතිගතයකින් වෙනස් වුව ද එහි ඉල්පුම් ප්‍රමාණය නොවෙනස් ව පවතී නම් එය පූර්ණ අනමු ඉල්පුම වේ.

මිල (රු)	ඉල්පුම් ප්‍රමාණය (ඒකක)
5	100
10	100

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{0}{5} \times \frac{5}{100}$$

$$Edp = -0$$



- පූර්ණ අනමු ඉල්පුමේ දී ඉල්පුම් වකුය සිරස් අක්ෂයට සමාන්තරව පිහිටයි.
- ඉල්පුම් වකුයේ ඕනෑම ලක්ෂ්‍යයක නමුතාව ගුනා වේ.

- අනමුත ඉල්පුම - Inelastic demand


- යම් හාන්චයක මිල වෙනස් වන ප්‍රතිගතයට වඩා අඩු ප්‍රතිගතයකින් එම හාන්චයේ ඉල්පුම ප්‍රමාණය වෙනස් වේ නම් එය අනමුත ඉල්පුම වේ.

මිල (රු)	ඉල්පුම ප්‍රමාණය (ඒකක)
5	100
10	75

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{-25}{5} \times \frac{5}{100}$$

$$Edp = -0.25$$



අනමුත ඉල්පුමක දී ඉල්පුම වකුයේ මැද ලක්ෂණයට පහළින් ඕනෑම සේවානයක නමුතා සිංගුණකය 1ට අඩු අගයක් ගනී.

- ඒකීය නමුත ඉල්පුම - Unitary elasticity of demand


යම් හාන්චයක මිල වෙනස් වන ප්‍රතිගතයට සමාන ප්‍රතිගතයකින් එම හාන්චයේ ඉල්පුම ප්‍රමාණය වෙනස් වේ නම් එය ඒකීය නමුත ඉල්පුම වේ.

මිල (රු)	ඉල්පුම ප්‍රමාණය (ඒකක)
5	100
10	50

$$AEd = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P1 + P2}{Q1 + Q2}$$

$$AEd = \frac{-50}{5} \times \frac{5 + 10}{100 + 50}$$

$$AEd = 1$$



ඒකීය නමුත ඉල්පුමේ දී ඉල්පුම වකුය සෘජකෝන්ස්පාකාර බහුවලයක් වේ.

- නමුත් ඉල්පුම - **elastic demand.**


යම් හාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිගතයට වඩා වැඩි ප්‍රතිගතයකින් එම හාණ්ඩයේ ඉල්පුම ප්‍රමාණය වෙනස් වේ නම් එය නමුත් ඉල්පුම වේ.

මිල (රු)	ඉල්පුම ප්‍රමාණය (ඒකක)
10	400
15	100

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{-300}{5} \times \frac{10}{400}$$

$$Edp = -1.5$$



නමුත් ඉල්පුමේ දී ඉල්පුම වකුයේ මැද ලක්ෂණයට ඉහළින් පිහිටි ඕනෑම ලක්ෂණයක නමුතා සංගුණකය 1ට වැඩි අගයක් ගනී.

- පුර්ණ නමුත් ඉල්පුම - **Perfectly elastic demand.**


යම් හාණ්ඩයක මිල ඉතා ම සුළු ප්‍රතිගතයකින් වෙනස් වන විට එම හාණ්ඩයේ ඉල්පුම ප්‍රමාණය ඉතාම විශාල ප්‍රතිගතයකින් වෙනස් වේ නම් එය පුර්ණ නමුත් ඉල්පුම ලෙස හඳුන්වයි


මිල (රු)	ඉල්පුම ප්‍රමාණය (ඒකක)
10	400
10	100

$$Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$$

$$Edp = \frac{-300}{0} \times \frac{10}{400}$$

$$Edp = \infty$$





ඉල්ලම් වකුය දිගේ පහළට ගමන් කරන විට ඉල්ලම් වකුයේ බැවුම $\frac{\Delta Qd}{\Delta P}$ ස්ථාවර වූවත් ඉල්ලම් වකුය දිගේ පහළට ගමන් කරන විට මිල ඉල්ලම් නම්තාව ක්‍රමයෙන් අඩුවේ නම්තාවයේදී $Edp = \frac{\Delta Qd}{\Delta P} \times \frac{P}{Q}$ බැවුමට අමතරව $\frac{P}{Q}$ පවතින බැවින් එය ක්‍රමයෙන් ඉල්ලම් වකුය දිගේ පහළට ගමන් කරන විට අඩුවන බැවින් නම්තාව අඩුවේ

මිල ඉල්ලම් නම්තාව තීරණය කරන සාධක

වෙළඳපාලේ හාණ්ඩයෙන් හාණ්ඩයට මිල ඉල්ලම් නම්තාව වෙනස් වේ. ඒ අනුව සමහර හාණ්ඩ සඳහා අනම්තාව ඉල්ලමක් ද සමහර හාණ්ඩවලට නම්තාව ඉල්ලමක් ද ඇති වේ. මෙසේ හාණ්ඩයකට ඇති ඉල්ලම අනම්තාව බව නම්තාව බව තීරණය කරන සාධක මිල ඉල්ලම් නම්තාව තීරක ලෙස භැඳින්වේ.


- මිල ඉල්ලම් නම්තාව තීරක පහත දැක් වේ.

1. සලකා බලන හාණ්ඩයක සුබෝපහේගි බව හෝ අත්‍යවශ්‍ය බව
2. හාණ්ඩයකට ඇති ආදේශක සංඛ්‍යාව හා ඒවායේ සමීප බව පාරිභේගික ආදායමෙන් හාණ්ඩය මිල දී ගැනීමට වැය කරන වැදගත්කම

3. හාණේචයක ඇති විකල්ප හාවිත සංඛ්‍යාව
4. මිල වෙනස් වීම හේතුවෙන් එයට හැඩ ගැසීමට ගත වන කාලය

මිල ඉල්ලුම් නමුතාව හාපාරිහෝගික පැහැදිම / ව්‍යාපාරික අයහාරය

මිල ඉල්ලුම් නමුතාව දී ඇති විටෙක අදාළ හාණේචයේ මිල වෙනස් වීම මත පාරිහෝගික පැහැදිම වෙනස් වන ආකාරය නිශ්චිත කළ හැකි ය. මිල ඉල්ලුම් නමුතාව හා පාරිහෝගික පැහැදිම / ව්‍යාපාරික අයහාරය අතර සම්බන්ධතාවක් පවතී.



ඉහත ප්‍රස්තාරයට අනුව නමුත් ඉල්ලුම් ප්‍රදේශයේ දී මිල පහළ යන විට ව්‍යාපාරික අයහාරය ඉහළ යයි. ඒකීය නමුත් ලක්ෂණයයේ දී ව්‍යාපාරික අයහාරය උපරිම වෙයි. අනමුත් ඉල්ලුම් ප්‍රදේශයේ දී මිල පහළ යන විට ව්‍යාපාරික අයහාරය පහළ යයි.

ඉල්ලුම් නමුතාව පාරිභෝගික මුළු පැහැදුම අතර පවතින සම්බන්ධතාව පහත වගුව ඇසුරෙන් ද පෙන්විය හැකි ය.

නමුතාව	නමුතා සංගුණකයේ අගය	මිල වෙනස් වීම	පාරිභෝගික පැහැදුම / ව්‍යාපාරික අයහාරය
අපරිමිත නමුතාව	Ped = α	ඉහළ යාම පහළ යාම	ශුනා වේ බලපෑම අපරිමිත වේ
නමුත්	Ped > 1	ඉහළ යාම පහළ යාම	පහත වැවේ ඉහළ යයි
ඒකීය	Ped = 1	ඉහළ යාම පහළ යාම	වෙනස් නොවේ වෙනස් නොවේ
අනමුත්	Ped < 1	ඉහළ යාම පහළ යාම	ඉහළ යාම පහළ යාම
ශුනා (පූර්ණ අනමුත්)	Ped = 1	ඉහළ යාම පහළ යාම	ඉහළ යාම පහළ යාම

- මිල ඉල්ලුම් නමුතාව ප්‍රායෝගික ව වැදගත් වන අවස්ථා තම්,
- පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයාට හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයනට තීරණ ගැනීම සඳහා නමුතා සංකල්පය වැදගත් වේ.
- භාණ්ඩයක මිල වැඩි / අඩු වන විට පාරිභෝගික පැහැදුම / නිෂ්පාදන අයහාරයට කෙරෙන බලපෑම ප්‍රරෝග්‍යනය කළ හැකි වීම.
- ආදායම උපරිම කෙරෙන අවස්ථාවක සහ නිමැවුම සඳහා තීරණය කළ හැකි වීම
- ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරී ගක්තිය නිශ්චිත කළ හැකි වීම
- ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා භාවිත කළ හැකි වීම
- වතු බදු පැනවීමේ දී අදාළ භාණ්ඩ තෝරාගැනීම

හරස් මිල ඉල්ලුම් නම්වතාව

වෙළඳපාලේ ඩුට්මාරු වන එක් භාණ්ඩයක මිල වෙනස් වීම තවත් භාණ්ඩයක ඉල්ලුම් වෙනස් වීමට බලපායි. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී සම්බන්ධිත භාණ්ඩයක මිලේ ප්‍රතිගතක වෙනසට සාපේක්ෂ ව සලකා බලන භාණ්ඩයේ ඉල්ලමේ ප්‍රතිගතක වෙනස මැන දැක්වීම හරස් මිල ඉල්ලුම් නම්වතාව ලෙස හැඳින්වේ.

$$Exy = \frac{\Delta Qx}{\Delta Py} \times \frac{Py}{Qx}$$

Exy - හරස් මිල ඉල්ලුම් නම්වතාව

ΔQdx^* → සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස

ΔPy → සම්බන්ධිත භාණ්ඩයේ මිලේ වෙනස

$Py -$ → සම්බන්ධිත භාණ්ඩයේ පළමු මිල

$Qx -$ → සලකා බලන භාණ්ඩයේ පළමු ඉල්ලුම් ප්‍රමාණය

Y භාණ්ඩයේ මිල (රු)	X ඉල්ලුම් ප්‍රමාණය (එකක)
10	400
20	200

හරස් මිල ඉල්ලුම් නම්වතාව

$$Exy = \frac{\Delta Qx}{\Delta Py} \times \frac{Py}{Qx}$$

$$Exy = \frac{-200}{10} \times \frac{10}{400}$$

$$Exy = -0.5$$



Activity


Y භාණ්ඩයේ මිල (රු)	X ඉල්ලුම් ප්‍රමාණය (ල්කක)
10	250
20	150

1 හරස් මිල ඉල්ලුම් නමුතාව

.....

.....

.....



හරස් මිල ඉල්පුම් නම්වතා සංගුණකය දන අගයක් ගනු ලබන්නේ සම්බන්ධිත හාණ්ඩ්වල මිල හා සලකා බලන හාණ්ඩ්වයේ ඉල්පුම අතර අනුලෝධ සම්බන්ධයක් පවතින හාණ්ඩ්වල ය. එසේ හරස් මිල ඉල්පුම් නම්වතා සංගුණකය දන අගයක් ගනු ලබන්නේ ආදේශන හාණ්ඩ්වල ය.

හරස් මිල ඉල්පුම් නම්වතා සංගුණකය සංණ අගයක් ගනු ලබන්නේ සම්බන්ධිත හාණ්ඩ්වල මිල හා සලකා බලන හාණ්ඩ්වයේ ඉල්පුම අතර ප්‍රතිලෝධ සම්බන්ධයක් පවතින හාණ්ඩ්වල ය. එසේ හරස් මිල ඉල්පුම් නම්වතා සංගුණකය සංණ අගයක් ගන්නේ අනුපූරක හාණ්ඩ්වල ය.

හරස් මිල ඉල්පුම් නම්වතා සංගුණකයේ ප්‍රායෝගික ව වැදගත් වන ආකාර

- හාණ්ඩ් වර්ග අතර පවතින අන්තර සම්බන්ධතාව විග්‍රහ කිරීමට
- හාණ්ඩ් සඳහා වෙළෙඳපොල් තරගකාරීන්වය තිරණය කිරීමට
- හාණ්ඩ්වල හා සේවාවල සාපේක්ෂ ඉල්පුම වෙනස් වීම ප්‍රාග්‍රෑහීතා කිරීමට

ආදායම් ඉල්පුම් නම්වතාව

පාරිභාෂ්කික ආදායම වෙනස් වන විට එක් එක් හාණ්ඩ් වර්ග සඳහා පවතින ඉල්පුම වෙනස් වන ආකාරය එකිනෙකට වෙනස් ස්වරුපයක් ගනී.

ඉල්පුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී , පාරිභාෂ්කික ආදායම් ප්‍රතිශත වෙනසකට සාපේක්ෂ ව සලකා බලන හාණ්ඩ්වයේ ඉල්පුම් ප්‍රතිශතක වෙනස මැන දැක්වීම ආදායම් ඉල්පුම් නම්වතාව වේ.

ආදායම් ඉල්පුම් නම්වතාව

=

 ඉල්පුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස
ආදායමේ ප්‍රතිශත වෙනස

$$Yed = \frac{\Delta Q}{\Delta y} \times \frac{y}{Q}$$

Yed	= ආදායම් ඉල්පුම් නම්වතාව
ΔQ	= ඉල්පුම් වෙනස
Δy	= ආදායමේ වෙනස
y	= පළමු ව දී ඇති ආදායම
Q	= පළමු ආදායම යටතේ පැවති ඉල්පුම

X ରୁଲେଟ୍ରମି ପ୍ରତୀଶାସ୍ତ୍ର (ଲେକକ)	ଆଦ୍ୟମ
10	400
20	200

ଆଧ୍ୟାତ୍ମିକ ଉଦ୍‌ଦେଶ୍ୟମାନ

$$Yed = \frac{\Delta Q}{\Delta y} \times \frac{y}{Q}$$

$$Yed = \frac{10}{-200} \times \frac{400}{10}$$


$$Y_{ed} = -2$$



Activity

X ଓଲ୍ଟରି ପ୍ରମାଣ୍ୟ (ଲେକକ)	ଆଧ୍ୟାତ୍ମିକ
10	250
20	150

1 ଆଧ୍ୟାତ୍ମି ଓଳ୍ଟାମି ନମ୍ବନାଳ



ආදායම් ඉල්ලුම් නම්තා සංගුණකය දන අගයක් ගනු ලබන්නේ ආදායම් වෙනස හා සලකා බලන හාන්චයේ ඉල්ලුමේ වෙනස අතර අනුලෝධ සම්බන්ධයක් පවතින හාන්චවල ය. එහි දන සම්බන්ධතාවක් පවතින්නේ සාමාන්‍ය හාන්චවල ය.

ආදායම් ඉල්ලුම් නම්තා සංගුණකය දන එකට වැඩි අගයක් ගනු ලබන්නේ ආදායම් ප්‍රතිශතක වෙනසට වඩා වැඩි ප්‍රතිශතයකින් සලකා බලන හාන්චයේ ඉල්ලුම වැඩි වන විට දී ය. ආදායම් ඉල්ලුම් නම්තා දන අගය එකට වැඩි අගයක් ගන්නේ සුබෝපහෝගි හාන්චවල ය.

ආදායම් ඉල්ලුම් නම්තා සංගුණකය දන එකට අඩු අගයක් ගනු ලබන්නේ ආදායම් ප්‍රතිශතක වෙනසට වඩා අඩු ප්‍රතිශතයකින් සලකා බලන හාන්චයේ ඉල්ලුම වැඩි වන විට දී ය. ආදායම් ඉල්ලුම් නම්තා දන අගය එකට අඩු වන්නේ අත්‍යවශ්‍ය හාන්චවල ය.

ආදායම් ඉල්ලුම් නම්තා සංගුණකය සංගුණ අගයක් ගනු ලබන්නේ ආදායම් වෙනස හා සලකා බලන හාන්චයේ ඉල්ලුමේ වෙනස අතර ප්‍රතිශ්‍යාම සම්බන්ධතාවක් පවතින විට දී ය. ආදායම් ඉල්ලුම් නම්තා සංගුණකය සංගුණ අගයක් ගන්නේ බාල හාන්චවල ය.

- අංර්ථික විග්‍රහයන් සඳහා ආදායම් ඉල්ලුම් නම්තාව යොදාගත හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.
 - අත්‍යවශ්‍ය හාන්ච , සුබෝපහෝගි හාන්ච හා බාල හාන්ච යනුවෙන් වර්ග කිරීමට
 - ආදායම් වෙනස් වීම මත වෙළඳ පොලේ හාන්චවලට ඇති ඉල්ලුම වෙනස් වන ආකාරය පූර්ණ කළේ නය කිරීමට

සැපයුම් මිල නම්තාව

සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක තොවෙනස් ව තිබිය දී හාන්චයේ මිල වෙනස් වීම කෙරෙහි සැපයුම් ප්‍රමාණය දක්වන සංවේදිතාව සැපයුම් මිල නම්තාව යි.


එනම් සලකා බලන හාන්චයේ මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වන විට සැපයුම් ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වේ ද යන්න මැනැදි දක්වීම සැපයුම් මිල නම්තාවයෙන් සිදු කරයි. සැපයුම් නම්තාව ලෙසින් ව්‍යවහාර වන්නේ ද සැපයුම් මිල නම්තාව ම ය.

- සැපයුම් මිල නම්තාව පහත ආකාරයට ගණනය කළ හැකි ය.

සැපයුම් මිල නම්තාව

= _____

මිලේ ප්‍රතිශත වෙනස



ලක්ෂණය මිල සැපයුම් නම්තාව

සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී, සැපයුම් වකුදේ කිසියම් ලක්ෂණයක මිලේ සූල් ප්‍රතිශතක වෙනසකට අනුව සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැති දැක්වීම ලක්ෂණය මිල සැපයුම් නම්තාවේ.

$$\begin{aligned}
 \text{සැපයුම් මිල නම්තාව (ES)} &= \frac{\Delta Qs \%}{\Delta P \%} \\
 &= \frac{\Delta Qs \times 100}{QS} \\
 &= \frac{\Delta P \times 100}{P} \\
 &= \frac{\Delta Qs}{QS} \times \frac{\Delta P}{P} \\
 ES &= \frac{\Delta Qs}{\Delta P} \times \frac{P}{Q}
 \end{aligned}$$

$$Eds = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P}{Q}$$

$$ES = \text{සැපයුම් මිල නම්තාව}$$

$$\Delta Qs = \text{සැපයුම් ප්‍රමාණයේ වෙනස}$$

$$\Delta P = \text{මිලේ වෙනස}$$

$$P = \text{හාණ්ඩයේ මිල (මුල් මිල)}$$

$$QS = \text{හාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය (මුල් ප්‍රමාණය)}$$

මිල (රු)	සැපයුම් ප්‍රමාණය (ල්කක)
10	200
20	400

ලක්ෂණය මිල සැපයුම් නමුතාව සොයමු

$$Eds = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P}{Q}$$

$$Eds = \frac{200}{10} \times \frac{10}{200}$$

$$Eds = 1$$



Activity

මිල (රු)	සැපයුම් ප්‍රමාණය (ල්කක)
10	150
20	250

1 ලක්ෂණය මිල සැපයුම් නමුතාව සොයන්න

.....

.....

.....

.....

වාප මිල සැපයුම් නමුතාව

ලක්ෂණ සැපයුම් නමුතාව තහායාත්මක සංකල්පයකි. විගාල මිල වෙනස් වීමක නමුතාව ගණනය කිරීම සඳහා ලක්ෂණ සැපයුම් නමුතා සංකල්පය යෝග්‍ය නොවේ.

ර්ට හේතුව වන්නේ එක ම ප්‍රමාණයකින් මිල අඩුවීමක දී හෝ වැඩිවීමක දී හෝ විගාල වෙනස්කම් සහිත නමුතා අගය දෙකක් ලැබීම සි.

මේ නිසා විගාල මිල වෙනස්කම් හා සම්බන්ධ ව සැපයුම් නමුතාව ගණනය කිරීම සඳහා වාප සැපයුම් නමුතාව යොදා ගනී.

$$\text{වාප සැපයුම් තමනකාව} = \frac{\Delta Qs}{\Delta P} \times \frac{\frac{P_1 + P_2}{2}}{\frac{Q_1 + Q_2}{2}} = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2}$$

මෙම සූත්‍රයෙහි,

ΔQs = සැපයුම් ප්‍රමාදයේ වෙනස් වීම.

ΔP = මිලේ වෙනස් වීම

$P_1 + P_2$ = සාමාන්‍ය මිල

2

$Q_1 + Q_2$ = සාමාන්‍ය ප්‍රමාණය
 2

$$AES = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2}$$



මිල (රු)	සැපයුම් ප්‍රමාණය (ල්කක)
10	200
20	400

වාප මිල සැපයුම් තමනකාව සොයුමු

$$AES = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2}$$

$$AES = \frac{200}{10} \times \frac{10 + 20}{400 + 200}$$

$$AES = 1$$



Activity

මිල (රු)	සැපයුම් ප්‍රමාණය (ල්කක)
10	150
20	250

1 වාප මිල සැපයුම් නමුතාව සෞදන්න

.....

.....

.....

.....

සැපයුම් නමුතා සංගුණකය සඳහා ලැබෙන අගය ගුනායේ (0) සිට අපරිමිත (අ) දක්වා වෙනස් වේ. එම සංගුණකයෙහි අගය පදනම් කරගනීමින් සැපයුම් මිල නමුතා ප්‍රහේද පහක් දැක්විය හැකි ය.


1. ඒකීය සැපයුම් නමුතාව
2. එකට අඩු සැපයුම් නමුතාව
3. එකට වැඩි සැපයුම් නමුතාව
4. පූර්ණ නමුතා සැපයුම් නමුතාව
5. පූර්ණ අනමුතා සැපයුම් නමුතාව

- ඒකීය සැපයුම් නමුතාව

සැපයුම් කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයෙන් ම සැපයුම් ප්‍රමාණය ද වෙනස් වේ නම් එය ඒකීය නමුතා සැපයුමයි.

- මෙහි දී සැපයුම් නමුතා සංගුණකයෙහි අගය එක (1) වේ.
- මූල ලක්ෂ්‍යය හරහා ගමන් කරන සැම සැපයුම් වකුයක ම සැපයුම් නමුතා සංගුණකයෙහි අගය එක වේ.
- රට හේතුව මූල ලක්ෂ්‍යයෙන් ආරම්භ වන සැපයුම් වකුයක මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය සමාන වීම සි.

පහත ප්‍රස්ථාර සටහනෙහි දැක්වෙන්නේ ඒකීය සැපයුම් නම්තාවක් සහිත සැපයුම් වකු ය.




දූහත ප්‍රස්ථාර සටහනෙහි දැක්වෙන S_1 , S_2 සහ S_3 සැපයුම් වකුවල ($\Delta P / \Delta Q_s$) අගය සැම විට ම P / Q_s වලට සමාන වේ. මේ නිසා නම්තාව සැම විට ම ඒකීය වේ.

2. එකට අඩු සැපයුම් නම්තාව

අනෙකුත් සාධක ස්ථාවර ම තිබිය දී භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එය එකට අඩු (අනමා සැපයුම් නම්තාව) සැපයුම් තත්ත්වයකි.

එහි දී සැපයුම් නම්තා සංගණකයෙහි අගය එකට අඩු (< 1) වේ. තිරස් අක්ෂය හරහා ගමන් කරන සැම සරල රේඛිය සැපයුම් වකුයක ම ඇත්තේ එකට අඩු සැපයුම් නම්තාවකි. පහත ප්‍රස්ථාර සටහනේ දැක්වා ඇත්තේ එකට අඩු සැපයුම් නම්තාවකින් යුත් සැපයුම් වකුය යි.




ඉහත ප්‍රස්තාර සටහනෙහි දැක්වෙන තිරස් අක්ෂය හරහා ගමන් කරන S සැපයුම් වකුයෙහි නම්‍යතා සංගුණයෙහි අගය එකට අඩු වේ.

සැපයුම් වකුය ඉහළට ගමන් කරන විට නම්‍යතා සංගුණකයේ අගය එකට ආසන්න වන තෙක් ඉහළ යයි. රට හේතුව මිලක් සැපයුම් ප්‍රමාණයක් අතර අනුපාතය ඉහළ යැම යි.

3. එකට වැඩි සැපයුම් නම්‍යතාව

අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වේ නම් එය එකට වැඩි සැපයුම් නම්‍යතාව(නම්‍ය සැපයුම)යි. මෙහි දී සැපයුම් නම්‍යතාව සඳහා ලැබෙන අගය එකට වැඩි (>1) වේ. සිරස් අක්ෂයට හරහා ගමන් කරන සැම සැපයුම් වකුයක ම ඇත්තේ එකට වැඩි සැපයුම් නම්‍යතාවයි.


- පහත ප්‍රස්තාර සටහනෙහි දැක්වෙන්නේ සැපයුම් නම්‍යතා සංගුණකය එකට වැඩි අගයකින් යුත් සැපයුම් වකුයකි.



සැපයුම් වකුය ඉහළට ගමන් කරන විට වකුය දිගේ ඉහළට යන් ම එම එකට වැඩි අගය තුමයෙන් අඩු වී එකට සම්පූර්ණ වේ. රට හේතුව මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය පහළ යාම යි.


4. පුරණ අනම්ය සැපයුම් නම්යතාව

අනෙකුත් සාධක සේවක ව තිබිය දී භාණ්ඩයේ මිලේ ඇති වන වෙනස් වීමකට ප්‍රතිචාර වශයෙන් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයෙහි කිසි දු වෙනසක් සිදු නොවේ නම් ඒ පුරුණ අනම්‍ය සැපයුම් නමුෂතාවයි.



5. ഫുർണ്ണ നമ്പാ ചൈപ്പയ്യമി നമ്പാനാവ്

අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයේ මිලෙහි ඇති වන ඉතා සුළු ප්‍රතිගතක වෙනස් වීමකට (ගුනු මිල මට්ටමේ වෙනසකට) ප්‍රතිචාර වශයෙන් සැපුයම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් වේ නම් ජ්‍යෙෂ්ඨ නමුළු සැපයම් නමුළතාවයි.



භාණ්ඩයක සැපයුම් මිල නම්තාව තීරණය කරන සාධක

1. සාධක සංවලන හැකියාව

එක් නිෂ්පාදන කාර්යයක සිට වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහා සම්පත් මාරුවේම සාධක සංවලනය යන්නෙන් අදහස් වේ. කිසියම් භාණ්ඩයක මිල වැඩි වන විට එම භාණ්ඩයේ සැපයුම කෙටි කාලයක් තුළ වැඩි කළ හැක්කේ එම භාණ්ඩය සඳහා අවශ්‍ය කරන යොදවුම් වෙනත් නිෂ්පාදනවලින් ලබාගැනීමෙනි.

එශ්‍යලේසින් එක් නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයක් සඳහා සම්පත් පහසුවෙන් මාරු කිරීමට හැකි වන විට භාණ්ඩයේ මිල වැඩි වන විට සැපයුම් ද කෙටි කාලයක් තුළ වැඩි වේ. මේ අනුව සාධක සංවලන හැකියාව වැඩි වන විට පවතින්නේ නමුෂ සැපයුම් තත්ත්වයකි. එහෙත් සාධක සංවලන හැකියාව දුෂ්කර වන විට එම භාණ්ඩ සඳහා ඇත්තේ අනමුෂ සැපයුම් තත්ත්වයකි.

2. හාන්චලයේ ස්වභාවය

සලකා බලන හාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන නිෂ්පාදන සම්පත් වෙනත් හාණ්ඩ නිපදවීම සඳහා ආදේශ කිරීමේ හැකියාව හාණ්ඩයේ ස්වභාවය යන්නෙන් අදහස් වේ.

කිසියම් භාණ්ඩයක් නිපදවීම සඳහා භාවිත කරන නිෂ්පාදන සාධයක් වෙනත් නිෂ්පාදන සාධයකයක් වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහා ආදේශ කිරීමේ හැකියාව වැඩි තම එම භාණ්ඩයේ සැපයුම නමුළ වේ.

3. තොග පවත්වා ගෙන යැමේ හැකියාව

යම් භාණ්ඩයක තොග පවති ද නැදේද යන්නත් එම භාණ්ඩයේ සැපයුම් නමුවතාව කෙරෙහි බලපායි. තොග පවත්වා ගෙන යැමි භැංකියාව වැඩි නම් එම භාණ්ඩ සඳහා නමු සැපයුමක් පවතී. එහෙත් තොග පවත්වා ගෙන යැමි දුෂ්කර ව පවතින භාණ්ඩ සඳහා ඇත්තේ අනමු සැපයුම් තත්ත්වයකි.

4. මිල වෙනස් වීම හේතුවෙන් සැපයුම් වෙනස් කිරීමට ගත වන කාලය

මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය විශාල නම් එවැනි භාණ්ඩ සඳහා ඇත්තේ නමුෂ සැපයුමකි. රට හේතුව අදාළ කාලය විශාල වත් ම සාධක සංවලනය වීමට ඉඩකඩ වැඩි විම යේ.

එහෙත් මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය කෙටි නම් එවැනි භාණ්ඩ සඳහා ඇත්තේ අනමු සැපයුමකි. අදාළ කාලය කෙටි තිසා සාධක සංවලනය වීමට ඇති ඉඩකඩ අඩු විම එයට හේතුව යි.

- සැපයුම් මිල නමුතා සංකල්පය ආර්ථික විශ්ලේෂණය සඳහා ඉතා වැදගත් වේ.

විවිධ පිරිස්වලට ප්‍රායෝගික වශයෙන් සැපයුම් නමුතා සංකල්පය වැදගත් වන අවස්ථා කිහිපයකි.

- භාණ්ඩයක මිල වෙනස් වන විට පාර්ශේන්ගික පැහැදිම / නිෂ්පාදනක අයභාරයට කෙරෙන බලපෑම පුරෝක්තිතය කළ හැකි වීම.
- තම නිෂ්පාදන සඳහා ආදායම උපරිම කෙරෙන ආකාරයට මිලක් කිරණය කළ හැකි වීම.
- ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරී ගක්තිය නිශ්චය කළ හැකි වීම.
- යම් භාණ්ඩයක් සඳහා පවතින ආදේශක හා අනුපූරක භාණ්ඩ කවරේ ද යන්න හඳුනා ගැනීම
- සාධක සංවලන හැකියාව හඳුනා ගත හැකි වීම.

ආදර්ශ ප්‍රශ්න

(01) භාණ්ඩයේ මිල හා ඉල්ලුම අතර අනුලෝධ සම්බන්ධතාවයක් දැකිය හැක්කේ මින් කුමන භාණ්ඩයක් සඳහා ද?

- (1) බාල භාණ්ඩ (2) ගිලන් භාණ්ඩ (3) සාමාන්‍ය භාණ්ඩ
(4) ආදේශන භාණ්ඩ (5) අනුපූරක භාණ්ඩ)

(02) භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුලෝධ සම්බන්ධතාවයක් දැකිය හැක්කේ කවර සාධකය මගින් ද?

- (1) අන් භාණ්ඩවල මිල ගණන් වැඩිවීම.
(2) අනාගතයේ භාණ්ඩයේ මිල වැඩිවේ යැයි අපේක්ෂා කිරීම.
(3) නිෂ්පාදන සාධක මිල ගණන් වෙනස් වීම.
(4) සැපයුම්කරුවන්ගේ ලැඟය අඩු වැඩි වීම.
(5) තාක්ෂණික දිල්පීය යාණය.)

(03) රජය මගින් පනවන ලද දේශීය බද්දක් සම්පූර්ණයෙන්ම පාරිභේදිකයාට දුරිමට සිදුවන්නේ එම භාණ්ඩයේ,

- (1) මිල ඉල්ලුම් නමුතාවය එකට අඩු අගයකදී ය.
(2) මිල ඉල්ලුම් නමුතාවය එකට වැඩි අගයකදී ය.
(3) මිල ඉල්ලුම් නමුතාවය ඒකීය අගයකදී ය.
(4) මිල ඉල්ලුම් නමුතාවය පාරිමිත අගයකදී ය.
(5) මිල ඉල්ලුම් නමුතාවය පූර්ණ අනමු අගයකදී ය)

(04) වෙළඳපලේ මත්පැන් සඳහා අනමු ඉල්ලුමක් පවතින විට රජය බද්දක් පැනවීමෙන් පසු ඉහළ හියේ නම්,

- (1) ව්‍යාපාරික අයභාරය ඉහළ යයි. (2) ව්‍යාපාරික අයභාරය පහළ යයි.
(3) පාරිභේදික පැහැදිම පහළ යයි. (4) රජයේ අයභාරය පහළ යයි.
(5) ව්‍යාපාරික අයභාරයේ වෙනසක් නොවේ.)

- (05) භාණ්ඩයේ මිල සාමාන්‍ය අයහාරයට හා ආන්තික අයහාරයට සමාන වන්නේ,
 (1) පුරුණතරගකාරී වෙළඳපලක (2) ඒකාධිකාරී වෙළඳපලක
 (3) ඒකාධිකාරී තරග වෙළඳපලක (4) කංතියාධිකාරී වෙළඳපලක
 (5) භාණ්ඩ හා සේවා වෙළඳපලක (.....)
- (06) සලකා බලන භාණ්ඩය බාල භාණ්ඩයක් නම් පාරිභෝගිකයාගේ ආදායම අඩුවෙන්ම දැනට වෙළඳපලේ
 තීරණය වී ඇති සමතුලිත මිලට හා ප්‍රමාණයට කුමක් සිදු විය හැකිද?
 (1) සමතුලිත මිල ඉහළ යන අතර සමතුලිත ප්‍රමාණය ද වැඩිවේ.
 (2) සමතුලිත මිල පහළ යන අතර සමතුලිත ප්‍රමාණය ද පහළ යයි.
 (3) සමතුලිත මිල ඉහළ යන අතර සමතුලිත ප්‍රමාණය අඩුවේ.
 (4) සමතුලිත මිල පහළ යන අතර සමතුලිත ප්‍රමාණය වැඩිවේ.
 (07) සමතුලිත මිල හා ප්‍රමාණයේ වෙනසක් සිදු නොවේ. (.....)
- (08) එක්තරා වෙළඳපලක X භාණ්ඩයේ ඉල්ලුම $Qd = 140 - 2P$ හා සැපුයම $Qs = 60 + 3P$ වේ.
 රජය මෙම භාණ්ඩය අලෙවිකල හැකි උපරිම මිල ලෙස රු. 20/- ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වෙළඳපලේ X භාණ්ඩය සම්බන්ධයෙන්,
 (1) භාණ්ඩ එකක 60 ක අධි ඉල්ලුමක් ඇතිවේ.
 (2) භාණ්ඩ එකක 160 ක අධි ඉල්ලුමක් ඇතිවේ.
 (3) භාණ්ඩ එකක 60 ක අධි සැපයුමක් ඇතිවේ.
 (4) භාණ්ඩ එකක 100 ක අධි සැපයුමක් නට ගනී.
 (5) භාණ්ඩ එකක 160 ක අධි ඉල්ලුමක් නටගනී. (.....)
- (08) මිල ඉල්ලුම නම්වතාවය එකට වැඩි පාරිභෝගික භාණ්ඩක් සඳහා රජය විසින් සහනාධාරයක් ලබාදෙන ලදී. එහි වාසිය අත්පත්වන්නේ,
 (1) සම්පූර්ණයෙන්ම නිෂ්පදකයාට.
 (2) සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට.
 (3) නිෂ්පදකයාට හා පාරිභෝගිකයාට සමානව.
 (4) නිෂ්පදකයාට වඩා වැඩි වාසියක් පාරිභෝගිකයාට.
 (5) පාරිභෝගිකයාට වඩා වැඩි වාසියක් නිෂ්පදකයාට. (.....)
- (09) වෙළඳ ආර්ථිකයක දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයකි,
 (1) සම්පත්වල අයිතිය රාජ්‍ය සතුවීම.
 (2) සම්පත්වල අයිතිය රාජ්‍ය හා පොදුගැලික අංශය සතුවීම.
 (3) මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍යගත සැලසුම යාන්ත්‍රණය මගින් විසඳීම.
 (4) රජයේ කාර්ය හාරය අසීමිත වීම.
 (5) මිල යාන්ත්‍රණය මගින් ආර්ථිකය මෙහෙයුම්. (.....)

- (10) වෙළඳපල ආර්ථිකයක “ලාභය” මගින් සිදුකරන කාර්යයක් වන්නේ මින් කුමක් ද?
- (1) වෙළඳපලට සංයුළු සැපයීම.
- (2) යටිතල පහසුකම් සැපයීමට මග පෙන්වීම.
- (3) ගුහ සාධන භාණ්ඩ නිෂ්පාදනයට අනිප්රේණය සැපයීම.
- (4) පොදු භාණ්ඩ සැපයීමට සම්පත් බෙදා වෙන් කිරීම.
- (5) ඉහත සඳහන් සියල්ලම. (.....)



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."